

ප්‍රාදේශීය සංවර්ධන සභායක ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන 2019 මැයි 14 දිනැති අංක 6371-LK දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ආසියානු සංවර්ධන බැංකුව අතර ඇතිකර ගත් ණය ගිවිසුමේ උපලේඛන 01 හි 4.2 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 ක්‍රියාත්මක කිරීම, අරමුණු, අරමුදල් යෙදවීම හා ව්‍යාපෘති කාලය

ණය ගිවිසුමට අනුව, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවීමේ නියෝජිතායතනය වන අතර පළාත් 04 හි පළාත් සභා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතන වේ. ව්‍යාපෘතියේ අරමුණ වනුයේ ප්‍රජාවන්ට ප්‍රතිචාරාත්මකව හා වගවීමකින් යුතුව සේවා සැපයීම සඳහා පළාත් පාලන ආයතනවල හැකියාවන් ශක්තිමත් කිරීම සහ ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහභාගී වන පළාත්වලට සහය වීම වේ. ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් සංරචක 5ක් යටතේ ක්‍රියාත්මක වේ. එනම්, පළාත් පාලන සැලසුම් පද්ධතිය ශක්තිමත් කිරීම, පළාත් පාලන සේවා සහ ආර්ථික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ආයතනික සංවර්ධනය, ව්‍යාපෘති කළමනාකරණය සහ හදිසි අවස්ථා ප්‍රතිචාර දැක්වීම වශයෙනි. ණය සහ ප්‍රදාන ගිවිසුම් අනුව, ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රු.මිලියන 17,665.63කට සමාන එජඩො මිලියන 100.65ක් වන අතර ඉන් රු.මිලියන 12,222.41කට සමාන එජඩො මිලියන 70ක් මූල්‍යයනය කිරීමට ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟවී තිබුණි. ඉතිරි මුදල වන රු.මිලියන 4,220.98 මූල්‍යයනය කිරීමට යුරෝපා සංගමය එකඟවී තිබුණි.

ව්‍යාපෘතිය එහි කටයුතු 2019 ජුනි 30 දින ආරම්භ කර තිබුණු අතර 2022 දෙසැම්බර් 30 දින වන විට නිම කිරීමට සැලසුම්කර තිබුණි. කෙසේ වෙතත් ව්‍යාපෘතිය අවසන් කිරීමේ කාලය 2024 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කර තිබුණි.

1.3 මතය

ව්‍යාපෘතියේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වියදම් ප්‍රකාශය සහ එහි මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.4 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.5 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ව්‍යාපෘතියේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

1.6 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

මතය සඳහා සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකබව මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සහ ඊට අදාළ විගණන සාක්ෂි ලබා ගැනීමට අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරන පාර්ශවයන් දැනුවත් කරමි.

2. මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.1 නීති, රීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම /විගණන නිරීක්ෂණ	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ) 2019 මාර්තු 05 දිනැති අංක 01/2019 දරන කළමනාකරණ සේවා චක්‍රලේඛයේ 2.3.3 (ඇ) ඡේදය	රාජ්‍ය සේවයේ ස්ථීර නිලධාරියෙකු ඔහුගේ /ඇයගේ නිත්‍ය තනතුරේ සේවය කරමින් සිටිය දී ව්‍යාපෘතියක සේවය කිරීමට වැඩ බැලීමේ පදනම මත මුදාහැරිය හැකිය. කෙසේවෙතත් චක්‍රලේඛ විධිවිධානයන්ට පටහැනිව උතුරු මැද පලාතේ පලාත් පාලන කොමසාරිස් නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස පත්කර වැටුප් ගෙවා ඇත. කෙසේවෙතත්, රුපියල් 443,333ක මුදලක් නිලධාරියාගෙන් අයකර ගැනීමට තිබේ.	උතුරු මැද පලාතේ වැඩිපුර ගෙවූ මුදල අය කර ගෙන නොතිබුණි.	චක්‍රලේඛ උපදෙස්වලට පටහැනිව ගෙවූ වැටුප් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) ප්‍රසම්පාදන අත්පොතෙහි 06 ඡේදය	මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ ළමා උද්‍යාන සඳහා උපකරණ අයිතම 07ක් මිල ගණන් කැඳවීමකින් තොරව රු. 1,447,658ක මුදලකට මිලදී ගෙන තිබුණි.	2023 මාර්තු 30 දින ප්‍රාදේශීය සභාව විසින් මිල සැදහුම් ක්‍රමය යටතේ සැපයුම්කරුවන් පස් දෙනෙකුගෙන් මිල ගණන් කැඳවා ඇත. නිසි ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය නොකර අයිතම හතෙහි ප්‍රසම්පාදනය සිදු කර තිබුණි.	ප්‍රසම්පාදන අත්පොතෙහි මාර්ගෝපදේශවලට විෂය යුතුය.

3. භෞතික කාර්යසාධනය

3.1 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණ	කළමනාකරණයේ අදහස් දැක්වීම	විගණකගේ නිර්දේශය
(අ) එළවළු වෙහෙයුම් හි ග්‍රාමීය සේවා හා ව්‍යාපාර අලෙවිසල් ඉදිකිරීම		
(i) ලංසු ලේඛනවල 49වන කොන්ත්‍රාත් වගන්තියේ සහ SBD-3 ICTAD හි 6.4 වගන්තියේ කොන්දේසි අනුව, අපේක්ෂිත නිම කිරීමේ දිනය තුළ වැඩ අවසන් කිරීමට කොන්ත්‍රාත්කරු අපොහොසත් වන්නේ නම්, කොන්ත්‍රාත්කරු දිනකට සියයට 0.05ක ඇවර කළ අලාභ ගෙවීමට බැඳී සිටී. මේ සම්බන්ධයෙන්, ප්‍රසම්පාදන අස්ථිත්වය දින 104ක ප්‍රමාද කාලය සම්බන්ධයෙන් කොන්ත්‍රාත්කරුගෙන් රු. 862,921ක ඇවර කළ අලාභ ඉල්ලා සිටීමට අපොහොසත් වී ඇත.	ඇවර කළ අලාභ අයකර නොගන්නා ලදී.	ප්‍රමාද හානි කොන්ත්‍රාත් ගිවිසුම අනුව අය කළ යුතුය.
(ii) කොන්ත්‍රාත්කරුවන් තිදෙනෙකු විසින් රු.1,748,642ක් අතිරේකව වියදම් දරා තිබූ අතර, එක් එක් කොන්ත්‍රාත්කරු විසින් සිදු කරන ලද වැඩ කටයුතු පිළිබඳ නිසි පරිදි අධීක්ෂණය නොකිරීම හේතුවෙන් ප්‍රමාණ පත්‍රයෙහි (BOQ) වැඩ අයිතම 14ක් BOQ හි ඇස්තමේන්තුගත මුදලට වඩා සියයට 121ක් දක්වා ඉහල ගොස් තිබුණි.	ඉදිරියේදී එවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇත.	කොන්ත්‍රාත් අධීක්ෂණ කටයුතු ඵලදායීව සිදු කළ යුතුය.
(ආ) කෝරලායිපත්තු ප්‍රාදේශීය සභාවේ සේවා ගරාජය සඳහා මිලදී ගන්නා ලද රු. 1,627,346ක වටිනාකමකින් යුත් උපකරණ සහ සවිකිරීම් වර්ග 14ක් 2024 ජනවාරි 22 වන විගණන දිනය දක්වා මාස 7ක් පුරාවට සභාවේ ගබඩා කාමරයේ නිෂ්කාර්යව තබා තිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	ඉදිකිරීම් නිම කිරීමට පියවර ගත යුතුය.

(ඇ) පාසිකුඩා සහ කල්කුඩා ප්‍රදේශයේ ව්‍යාපාරික කුටියක් පිහිටුවීම.

(i) 2008 අංක 40 දරන ජාතික මහාමාර්ග පනතේ 26 සහ 42 වගන්ති ප්‍රකාරව, ඉදිකිරීම් කටයුතු සිදුකළ යුත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට මීටර 15.0ක් ඔබ්බෙන් ය. කෙසේවෙතත්, මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයකින් තොරව, මාර්ගයේ මාධ්‍ය රේඛාවේ සිට මීටර 8.60ක් ඇතුළත කල්කුඩා පෙත්තලෙයි ප්‍රදේශයේ අඩි 40ක් දිග කුටි 4 කින් සමන්විත රු.4,063,378 ක් වටිනා බහාලුමක් ඉදිකර තිබුණි.

පිළිතුරු ලබා දී නොතිබුණි.

ජාතික මහාමාර්ග පනතට අනුකූලව කටයුතු කළ යුතුය.

(ii) ගෙවීම් බිල්පත් අංක B.8 අනුව, බිත්තියේ සවි කරන විදුලි පංකා 16ක් (බිත්ති විදුලි පංකා-12”) සැපයීම සහ සවි කිරීම සඳහා රු. 240,000කට ගෙවීම සිදු කරන ලදී. බිත්ති විදුලි පංකා 15ක් සවි කිරීමකින් තොරව සභාවේ සභාපතිවරයාගේ විවේකාගාරයේ තබා ඇති බව නිරීක්ෂණය විය.

පිළිතුරු ලබා දී නොතිබුණි.

වත්කම් ඒවායේ අපේක්ෂිත අරමුණු සඳහා භාවිත කළ යුතුය.